

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 තත්ත්වගණනය කළ මතය

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශන සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශ්වයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන්, ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

### 1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු

කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව, විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී, වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැස්ම කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැස්ම කර තිබේද, යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීති, රීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳව වාතර්ථව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                         | සභාවේ අදහස් දැක්වීම                               | නිර්දේශය                          |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------|-----------------------------------|
| (අ) වටිනාකම රු.932,350 ක් වූ CAT පරිගණක මෘදුකාංගය සභාව විසින් මිලදීගෙන භාවිතා කරනු ලැබුවද එය ජංගම නොවන වත්කම් ලෙස ගිණුම්ගත කර නොතිබුණි. | 2025 වර්ෂයේදී ගිණුම් ගත කරන බව.                   | නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය. |
| (ආ) 2024 වර්ෂයේ නිමකරන ලද රු.1,198,293 ක් වූ ගොඩනැගිලි 02 ක වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.                                            | එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බව.              | නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය. |
| (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සේවක ඇප හා සේවක ණය පිළිවෙලින් රු.16,939 ක් හා රු.208,000 ක් ගිණුම්ගත කර නොතිබුණි.                 | මෙම ණය ශේෂය පියවීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව. | නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය. |

### 1.6.2 නොසැසඳුණු පාලන ගිණුම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                               | සභාවේ අදහස් දැක්වීම                                                              | නිර්දේශය                                                                                         |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පත් ශේෂය මූල්‍ය ප්‍රකාශන අනුව හා උපලේඛන අනුව රු.320,133 ක වෙනසක් විය.                                                                        | උපලේඛන හා මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන්වල පවතින වෙනස නිවැරදි කිරීමට කටයුතු කරන බව. | උපලේඛන හා මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂ අතර වෙනස්කම්වලට හේතු හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. |
| (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයට අනුව දේපළ ඉවත් කිරීමේ වටිනාකමත්, දේපළ පිරිසත හා උපකරණ සටහනට අනුව දේපළ ඉවත්කිරීමේ වටිනාකමත් අතර රු.608,257 ක වෙනසක් පැවතිණි. | අතපසුවීමකින් අඩුවෙන් සටහන් වූ එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බව.               | නිවැරදිව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.                                                       |

### 1.6.3 විගණනය සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                  | සභාවේ අදහස් දැක්වීම                                                                            | නිර්දේශය                                         |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------------|--------------------------------------------------|
| කාල විශ්ලේෂණ වාර්තා හා උපලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එකතුව රු.126,759,875 ක් වූ ගිණුම් විෂයයන් 13 ක් විගණනයේ දී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය. | සෑම ගිණුම් විෂයයක් සඳහාම තොරතුරු තහවුරු කරන ශේෂ ඉදිරි වර්ෂවල ගිණුම සමඟ ලබා දීමට කටයුතු කරන බව. | ගිණුම් ශේෂ තහවුරු කරන තොරතුරු ඉදිරිපත් කළ යුතුය. |

## 1.7 අනුකූල නොවීම

### 1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

| නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව                      | අනුකූල නොවීම                                                                                                                           | සභාවේ අදහස් දැක්වීම                                                           | නිර්දේශය                              |
|---------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------|---------------------------------------|
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය |                                                                                                                                        |                                                                               |                                       |
| මු.රෙ. 571(2)                                                       | වටිනාකම රු.8,339,406 ක් වූ වසර 02ක කාලය ඉක්මවූ මිශ්‍ර තැන්පත් හා රැඳවුම් මුදල් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. | ආදායමට ගත හැකි ශේෂ හඳුනාගෙන ආදායමට ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව. | මුදල් රෙගුලාසිය අනුව කටයුතු කළ යුතුය. |

## 1.8 අධිකාරි බලය නොලත් ගනුදෙනු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                        | සභාවේ අදහස් දැක්වීම                                                          | නිර්දේශය                                                     |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------|--------------------------------------------------------------|
| සභාව සතු මාර්ගයක් වෙනත් ආයතනයක් විසින් වැඩි දියුණු කරන විට ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ප්‍රාදේශීය සභාවේ එකඟතාවය මත අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතු වුවත් රණවිරු මාවත පෙර පාසල අසල සිට ඉදිරියට කැටගල් අල්ලා මාර්ගය පිළිසකර කිරීමේදී ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නොතිබුණි. | ඉදිරි ව්‍යාපෘති කටයුතු සිදු කිරීමේ දී අවබෝධතා ගිවිසුමක් සහිතව කටයුතු කරන බව. | ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගිවිසුම්ගත වීමට කටයුතු කළ යුතුය. |

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.15,638,074 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.56,265,899 ක් විය

## 2.2 ආදායම් පරිපාලනය

### 2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තු ගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

| ආදායම් ප්‍රභවය | 2024 වර්ෂය          |               |              |                             | 2023 වර්ෂය          |               |              |                             |
|----------------|---------------------|---------------|--------------|-----------------------------|---------------------|---------------|--------------|-----------------------------|
|                | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම | රැස්කළ ආදායම | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම | රැස්කළ ආදායම | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |
|                | රු.000              | රු.000        | රු.000       | රු.000                      | රු.000              | රු.000        | රු.000       | රු.000                      |
| වරිපනම් හා බදු | 13,275              | 17,012        | 19,146       | 13,977                      | 13,071              | 13,571        | 9,479        | 16,111                      |
| කුලී           | 17,033              | 18,015        | 19,001       | 4,448                       | 19,853              | 15,530        | 14,809       | 5,327                       |
| බලපත්‍ර ගාස්තු | 2,200               | 1,870         | 1,870        | -                           | 2,201               | 1,452         | 383          | -                           |
| වෙනත් ආදායම්   | 85,530              | 106,034       | 106,034      | -                           | 98,240              | 103,518       | 2,615        | -                           |
|                | -----               | -----         | -----        | -----                       | -----               | -----         | -----        | -----                       |
|                | 118,038             | 142,931       | 146,051      | 18,425                      | 133,365             | 134,071       | 27,286       | 21,438                      |
|                | =====               | =====         | =====        | =====                       | =====               | =====         | =====        | =====                       |

සමාලෝචිත වර්ෂයේ හා පෙර වර්ෂයේ පිළිවෙලින් රු. 142,931,000 ක් හා රු. 134,071,000ක් වූ බිල් කළ ආදායමට වඩා පිළිවෙලින් රු. 24,893,000 ක් හා රු. 706,000 ආදායම අඩුවෙන් ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව ආදායම නිවැරදිව ඇස්තමේන්තුගත කර නොතිබුණි.

### 2.2.2 ආදායම් රැස් කිරීමේ කායර්ෂාධනය

| විගණන නිරීක්ෂණය |                                                                                                                                                                                                                                                           | සභාවේ අදහස් දැක්වීම                              | නිර්දේශය                                                 |
|-----------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------|----------------------------------------------------------|
| (අ)             | සමාලෝචිත වර්ෂයේ බිල්කළ ආදායම රුපියල් මිලියන 142.9 ක් වූ අතර පෙර වර්ෂයන්ට අදාළව හිඟ ආදායම් ඇතුළුව රුපියල් මිලියන 146 ක් සමාලෝචිත වර්ෂයේ රැස්කර තිබුණි. ඉකුත් වර්ෂයේ හිඟ සමඟ සමාලෝචිත වර්ෂය අවසානයේදී රුපියල් මිලියන 18.4 ක් තව දුරටත් අයකර ගැනීමට පැවතුණි. | හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව.             | හිඟ ආදායම් හා බිල්කළ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |
| (ආ)             | වරිපනම් හා බදු                                                                                                                                                                                                                                            |                                                  |                                                          |
|                 | සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් හිඟ ශේෂය රු.14,221,664 ක් වූ අතර, ඉන් වසර 5 ඉක්ම වූ ශේෂය රු.1,738,609 ක් විය. මෙම හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.                                                                                                | හිඟ මුදල් ඉතා කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව | කඩිනමින් හිඟ අදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.         |

(ඇ) වෙනත් ආදායම්

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ සහ මුද්දර ගාස්තු පිළිවෙලින් රු.2,583,750 ක් හා රු.23,190,081 ක් ගෙන්වාගෙන නොතිබුණි.

උසාවි දඩ හා මුද්දර ගාස්තු මුදල් අයකර ගැනීමට කටයුතු කර ඇති බව.

ලැබිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳව කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු කර්තව්‍යන් ඉටු කිරීම පිළිබඳ අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                            | සභාවේ අදහස් දැක්වීම                                      | නිර්දේශය                                         |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------|--------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් 11 ක රු. 47,909,398 ක ශේෂයෙන් වසර 5 ක කාලයක් ඉක්මවූ රු.8,695,059 ක ශේෂයක් පැවතුණි. | හිඟ මුදල් අය කර ගැනීමට කටයුතු කරමින් පවතින බව.           | ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.      |
| (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ගිණුම් 04 ක රු.57,335,768 ක ශේෂයෙන් වසර 5 ක කාලයක් ඉක්මවූ රු.36,792,522 ක ශේෂයක් පැවතුණි. | ගෙවිය යුතු ගිණුම් නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බව. | ගෙවිය යුතු මුදල් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය. |
| (ඇ) අයකරගත හැකි VAT බදු රු.2,217,809 ක ශේෂයක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.                                                           | ඉදිරියේදී නිවැරදි කර ගැනීමට කටයුතු කරන බව.               | නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.                  |

3.2 මෙහෙයුම් ආකායර්ක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                       | සභාවේ අදහස් දැක්වීම                                                                                               | නිර්දේශය                                                                    |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------|
| (අ) පෞද්ගලික ආයතනයක් සතුව පැවති රු. මිලියන 7.5 ක පිරිවැයක් සහිත ජල ව්‍යාපෘතිය සභාවට පවරා දී තිබුණද එමඟින් නගරයේ රාජ්‍ය ආයතන දෙකකට පමණක් ජලය සපයා ආදායම් උපයා ගැනීමට කටයුතු කර තිබුණි. | ප්‍රජාවගේ ජලය සඳහා ඇති ඉල්ලීම් හා ජල ප්‍රභවයේ ධාරිතාවය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජල සැපයුම් ලබා දීමට කටයුතු කරන බව. | ප්‍රජාවගේ ජල අවශ්‍යතා ඉටු කරමින් සභාවට ආදායම් උපයා ගැනීමට ක්‍රියා කළ යුතුය. |
| (ආ) වාර්ෂික පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ලබාගත යුතු කර්මාන්ත 24 ක් අදාළ බලපත්‍ර අලුත් කිරීමට කටයුතු කර නොතිබුණි.                                                                           | බලපත්‍ර අළුත් කිරීම සඳහා මේ වන විට කටයුතු කර ඇති බව.                                                              | පරිසර දූෂණය අවම කර ගැනීමට පාරිසරික බලපත්‍ර ලබාදීමට කටයුතු කළ යුතුය.         |

|     |                                                                                                                                                                                                                                                     |                                                                                                   |                                                                              |
|-----|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------------------|
| (ඇ) | සභාව විසින් 2020 වර්ෂයේ බහු කාර්යය ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පළමු අදියර 2022 අගෝස්තු 12 දින අවසන් කර සභාවට භාර දී තිබුණද 2024 දෙසැම්බර් 31 දින වන විටත් බදු දීමට කටයුතු නොකිරීම හේතුවෙන් රු.3,640,000 ක ආදායමක් සභාවට අහිමි වී තිබුණි. | බහුකාර්ය ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබාදී නොතිබූ බැවින් එම කඩ කාමර බදු දීමට නොහැකි වී ඇති බව. | සභා වත්කම් තුළින් උපරිම ආදායම් උපයා ගැනීමට ක්‍රියා කළ යුතුය.                 |
| (ඈ) | සභා මාර්ගයක කැටගල් ඇල්ලීමේ ව්‍යාපෘතිය සඳහා ණය පදනම මත 2021 වර්ෂයේ ලබා දී තිබුණු රු. 306,250 ක් වූ කැටගල් 8,350 ක මුදලින් සමාලෝචිත වර්ෂ අවසානයට රු.240,439 ක් අයකර ගැනීමට තිබුණි.                                                                    | අයකර ගත යුතු ණය ප්‍රමාණය කඩිනමින් අයකර ගන්නා බව.                                                  | සභාවට සිදු වූ අලාභය සැලකිල්ලට ගෙන ඉදිරියේදී අධිභාර පැනවීමට ක්‍රියා කළ යුතුය. |

### 3.3 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                                                                                                               | නිර්දේශය                                                   |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------|
| (අ) සභාව සතු ටිපර් රථයක් හා කම්පැක්ටර් රථයක් 2023 වර්ෂයේ සිට නිෂ්කාර්යව පැවතුණි.                                                                                                                                         | ඉදිරි දිනවලදී සභා කර්මාන්ත සඳහා යොදා ගැනීමට නියමිත බව.                                                                            | සභා වත්කම් උපරිම කාර්යක්ෂමව හා ඵලදායීව උපයෝජනය කළ යුතුය.   |
| (ආ) සභා අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා 2020 වර්ෂයේදී මිලදීගත් හලර් යන්ත්‍රය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් භාවිතයට ගෙන නොතිබුණි.                                                                                    | එක් යන්ත්‍රයක් භාවිතා කරන නමුත් අනෙක් යන්ත්‍රය අවිධිමත් ලෙස සවි කිරීම හා විදුලිය ලබාගෙන නොමැති නිසා පොහොර හැලීමට භාවිතා නොකරන බව. | සභා වත්කම්වලින් උපරිම ආදායම් උපයා ගැනීමට ක්‍රියා කළ යුතුය. |
| (ඇ) කැටගල් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා භාවිතා කර තිබුණු වටිනාකම රු.1,397,152 ක් වූ කැටගල් නිෂ්පාදන යන්ත්‍ර 04 ක්, සහ වටිනාකම හඳුනාගත නොහැකි ටැංකි 04 ක්, ගොඩනැගිල්ල ක් හා එම ඉඩම වසර 05 ක පමණ කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි. | කැටගල් නිෂ්පාදන යන්ත්‍ර 04 හි මෝටර් 04 ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන ගබඩාව වෙත මේ වන විට භාර දී ඇති බව.                                | සභා වත්කම් උපරිම කාර්යක්ෂමව උපයෝජනය කළ යුතුය.              |

### 3.4 වත්කම් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                             | සභාවේ අදහස් දැක්වීම                                                                          | නිර්දේශය                                             |
|-----------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------|------------------------------------------------------|
| සභාව භුක්ති විඳින වටිනාකම රු.6,210,825 ක් වූ ඉඩම් 24 ක අයිතිය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි. | මෙම ඉඩම් හඳුනාගෙන නීත්‍යානුකූල ඔප්පුවක් මගින් පවරා ගැනීමට ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව. | සභාව පරිභණය කරන ලද ඉඩම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය. |

### 3.5 කොන්ත්‍රාත් පරිපාලනය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                              | සභාවේ අදහස් දැක්වීම                                                                                                                                                                                                                                                        | නිර්දේශය                                                                                      |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------|
| සභා මාර්ගයක් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියේ රු.35,100 ක් වූ වැඩ විෂයන් 04 ක් ඉටුකර නොතිබුණු අතර, වැඩ විෂය අංක 09 යටතේ Gravel Spreading, Watering & Rolled including hire charge සඳහා රු.138,950 ක් ගෙවීම් කර තිබුණද මෙම මාර්ගය සඳහා රෝලය භාවිතා කර නොතිබුණි. | මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය ඉටු කරගෙන යාමේ දී පැවති අධික වර්ෂා තත්ත්වය නිසා මාර්ගයේ කොටසක් ගැල වී ගියේය. එම කොටස ද අත්‍යාවශ්‍යයෙන්ම සකස් කළ යුතු වූ බැවින් මෙහි විෂය අංක 11,12,13,14 යටතේ තිබූ වැඩ කොටස් ඉටු නොකර, එම මුදල් බැම් කොටස සකස් කිරීම සඳහා යොදාගත් බව. | වැඩ ඇස්තමේන්තු සංශෝධනය වන විට ඊට පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර වැඩිපුර ගෙවීම් අයකර ගත යුතුය. |

### 3.6 මානව සම්පත් කළමනාකරණය

#### (අ) සේවක පුරප්පාඩු හා අතිරික්ත

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                           | සභාවේ අදහස් දැක්වීම                                                           | නිර්දේශය                                                                                |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------|
| (i) සභාවේ අනුමත කාර්යය මණ්ඩලය තුළ ඇතුළත් ආදායම් පරීක්ෂකවරු 04 ක් දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවති අතර ඔවුන්ට අදාළ රාජකාරි කාර්යාල කාර්ය සහයක හා ක්ෂේත්‍ර කම්කරු මගින් ඉටුකර තිබුණි. | පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව. | පුරප්පාඩු තනතුරු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කර සභාවේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යා යුතුය. |
| (ii) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව තනතුරු 11 ක් සඳහා සේවකයින් 15 ක් බඳවාගෙන තිබුණු අතර අනුමත කාර්යය මණ්ඩලය ඉක්මවා සේවකයින් 52 ක් සේවයේ යොදවා තිබුණි.                    | අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව.                   | කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනුව බඳවා ගැනීම් සිදු කළ යුතුය.                  |
| (iii) බඳවාගත් තනතුරට අදාළ රාජකාරි ඉටු නොකරමින් වෙනත් තනතුරක රාජකාරි ඉටුකිරීමට සේවකයින් 20 දෙනෙකු සේවයේ යොදවා තිබුණි.                                                                      | පුරප්පාඩු සම්පූර්ණ නොවීම මත රාජකාරි ආවරණයට නව නිලධාරීන් පත්කර ඇති බව.         | පුරප්පාඩු තනතුරු පූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතුය.                                      |

### 4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

#### 4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                          | සභාවේ අදහස් දැක්වීම                                                                                                              | නිර්දේශය                                                                             |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------|
| (i) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව භෞතික සැලසුම්, මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි අංශයේ ඉටුකිරීමට සැලසුම් කළ ව්‍යාපෘති 49 න් රු.18,000,000 ක ප්‍රතිපාදන සලසා තිබුණු ව්‍යාපෘති 45 ක් ඉටුකර නොතිබුණි. | මහජනතාවගේ ඉල්ලීම් හා කාර්යාලයේ හදිසි අවශ්‍යතා හේතුවෙන් ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා වෙනුවට වෙනත් ව්‍යාපෘති සිදු කිරීමට සිදු වූ බව. | අවශ්‍යතා හඳුනාගෙන ඉටුකළ හැකි ව්‍යාපෘති වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කළ යුතුය. |

- |                                                                                                                                              |                                                                                                                                  |                                                                                 |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|
| (ii) සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් නොවූ රු.5,055,764 ක ව්‍යාපෘති 07 ක් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන සලසා නොගෙන ඉටුකර තිබුණි. | මහජනතාවගේ ඉල්ලීම් හා කාර්යාලයේ හදිසි අවශ්‍යතා හේතුවෙන් ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා වෙනුවට වෙනත් ව්‍යාපෘති සිදු කිරීමට සිදු වූ බව. | වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් ව්‍යාපෘති පූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතුය. |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|

#### 4.2 පාරිසරික ගැටළු

- | විගණන නිරීක්ෂණය                                                                                                                                                                                              | සභාවේ අදහස් දැක්වීම                                                                  | නිර්දේශය                                                                                            |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------|
| (i) වර්ෂා කාලයේ දී පිළිසරු සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ අපද්‍රව්‍ය ගලාගෙන එනු ලබන ජලය සමඟ මිශ්‍ර වී ඒවා කාණු පද්ධතිය හරහා බැහැරට ගොස් මාර්ගය දෙපස ඇති කානු ඔස්සේ මා ඔය දෙසට ගලා යන බවට නිරීක්ෂණය විය. | භූමියේ කසල කන්ද එහි එක් පසකට ගොඩ ගසා සුදුසු භූමියක් සඳහා ඉවත් කිරීමට පියවර ගන්නා බව. | සන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කර ජනතාවට සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමට ක්‍රියා කළ යුතුය. |
| (ii) පිළිසරු සහ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබුණි.                                                                                                             | ව්‍යාපෘතිය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව.         | පාරිසරික නීති රීතිවලට අනුගතව කටයුතු කළ යුතුය.                                                       |

#### 4.3 තිරසාර සංවර්ධන අරමුණු

- | විගණන නිරීක්ෂණය                                                                                                                                                                                      | සභාවේ අදහස් දැක්වීම   | නිර්දේශය                                                      |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------|---------------------------------------------------------------|
| තිරසාර සංවර්ධන අරමුණ සම්බන්ධයෙන් වූ 2030 න්‍යාය පත්‍රය පිළිබඳව සභාව විසින් දැනුවත්ව සභා බල ප්‍රදේශයේ ජනතාවගේ විවිධ වූ අවශ්‍යතා වෙනුවෙන් රු.14,700,000 ක් වැයකර වැඩසටහන් 17 ක් ක්‍රියාත්මක කර තිබුණි. | අදහස් දක්වා නොතිබුණි. | තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක ලභාකාර ගැනීමට කටයුතු කළ යුතුය. |